

# ඉදිකිරීම් ව්‍යාපෘති පිළිබඳ ලංසු කැඳවීමයි

## දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කැගල්ල

01. කැගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් පහත තොරතුරු සපයා ඇති ඉදි කිරීම් සඳහා ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් CIDA (ICTAD) ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද ලංසු 2018.08. 15 දින ප.ව. 03.00 දක්වා භාර ගනු ලැබේ.

වැඩ විස්තරය	වැඩ නිම කිරීමේ කාලය (මාස)	CIDA ශ්‍රේණිය (2018 වර්ෂයට වලංගු විය යුතුය.)	ටෙන්ඩර් පෝර්ම ගාස්තුව (ආපසු නොගෙවන)	ලංසු ඇපකරය (ආපසුගෙවන)
01. බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ඉදි කිරීම	03		රු.2,500.00	රු.135,00.00
02. දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ඉදි කිරීම - 1 අදියර	03	C-6 හෝ ඉන් ඉහළ	රු.2,500.00	රු.125,000.00

02. 1. ඉහත කොන්ත්‍රාතුව පිරිනැමීම සඳහා ලංසුකරුවන් සුදුසුකම් ලත්, අසාධු ලේඛනගත නොවූවන් විය යුතුය. 11. ලංසුකරු පහුගිය වර්ෂ 05ක කාලය තුළ රජයේ, පලාත් පාලන හෝ අර්ධ රාජ්‍ය ආයතනයක ඉහත සඳහන් කර ඇති ව්‍යාපෘතීන්ට සමාන වටිනාකමක් සහිත හෝ ඊට වැඩි එක් ඉදි කිරීමක්වත් සම්පූර්ණ කර තිබිය යුතුය. (මේ සඳහා අදාළ සාක්ෂි ඉදිරිපත් කළ යුතුය)
03. ඇස්තමේන්තු වටිනාකමින් 1/5 ක් හෝ ඊට වැඩි ණය පහසුකම් තම ආයතනයට ලබා ගත හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි පිළිගත් වාණිජ බැංකුවකින් ලබා ගත් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
04. ලංසුකරුවන් විසින් ඉහත සඳහන් ව්‍යාපෘති සඳහා ලංසු ඉදිරිපත් කළ යුතු අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සරප් වෙතින් ආපසු නොගෙවන රු.2,500.00 ක මුදලක් ගෙවීමෙන් 2018.08.01 දින සිට 2018.08.10 දින දක්වා වැඩ කරන දිනයන් වලදී පෙ.ව.9.00 සිට ප.ව. 2.30 දක්වා අදාළ ආකෘති පත්‍ර ලබා ගත හැක. වැඩ විස්තර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීගෙන් ලබා ගත හැකිය. (දු. අංකය 035 – 2223112/2222480)
05. සියළුම ලංසුකරුවන් තම ලංසු ඇපකරය පිළිගත් බැංකුවක බැංකු සුරක්ෂණයක් හෝ මෙම කාර්යාලයේ සරප් වෙත කරන මුදල් තැන්පතුවක් මගින් හෝ ඉදිරිපත් කළ යුතුය.
06. 2018 වර්ෂය සඳහා CIDA ලියාපදිංචියේ වලංගු භාවය සනාථ කිරීම සඳහා ලිපි ලේඛන අමුණා එවිය යුතුය. එසේම ඉහත අවශ්‍යතාවන් පරිදි සුදුසුකම් සනාථ කර නොමැති ලංසුපත් සලකා බලනු නොලැබේ.
07. ලංසු ඉදිරිපත් කරන කවරයේ වම්පස ඉහල කෙළවරේ අදාළ ව්‍යාපෘතියේ නම සඳහන් කර මුල් පිටපත්/අනු පිටපත් වෙත වෙනම කවර වල ඇතුළත් කර මුද්‍රා තබා ප්‍රධාන කවරය තුළ බහා 2018.08.15 දින ප.ව. 3.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී කාමරයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට ගෙනැවිත් බහා ලීම හෝ සිදු කළ හැකිය. එම වේලාවෙන් පසුව ලැබෙන ටෙන්ඩර් පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. එදිනම ප.ව. 4.00 ට ටෙන්ඩර් විවෘත කරනු ලබන අතර එම අවස්ථාවට ලංසුකරුවන් හෝ ඔවුන්ගේ බලය ලත් නියෝජිතයෙකුට සහභාගි විය හැකිය. මෙම ලංසුව මගින් සුදුසු කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීම පිළිබඳව අවසාන තීරණය දිස්ත්‍රික් ප්‍රසම්පාදන කමිටුව සතුවේ.

එල්.ජේ.එම්.පී.වන්දසිරි බණ්ඩාර,  
 දිස්ත්‍රික් ලේකම්/දිසාපති,  
 ප්‍රසම්පාදන කමිටුවේ සභාපති,  
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කැගල්ල.  
 2018.07.26